

අධ්‍යක්ෂ ගොනුව

සිරයානු ස්වයංකරීන

පෝර්ටූනයේ වෙශෙන සිරයානු

සරණුගතයින්ගේ සත්‍ය කතා අදාළන්



stages
theatre
group

සියලුම හිමිකම් ඇවේරින්. ප්‍රකාශකයාගේ ලිඛිත අවසරයෙන් තොරව මෙම ප්‍රකාශනයේ කිසිදු කොටසක් නැවත සකස් කිරීම හෝ වෙනත් පිටකවරයකින් පළ කිරීම හෝ ප්‍රකාශයට පත් කර ඇති තත්ත්වයෙන් හෝ තත්ත්වයට වඩා වෙනස් ආකාරයකින් ප්‍රකාශයට පත් කිරීම හෝ සපුරා තහනම්.

අධ්‍යාපන ගොනුව
සිරියානු සච්‍යාංකාත්මක

පළමු ප්‍රකාශනය (අන්තර්ජාල / e - ප්‍රකාශන) 2020

© 2020 ස්වේච්ඡා නාට්‍ය කණ්ඩායම

ISBN 978-624-5487-34-9

සිරයානු ස්වයංකරුන

පොරුදානයේ වෙශෙන සිරයානු සරණාගතයින්ගේ සත්‍ය කතා ඇසුරින්.
පුහුතු කිරීම, සංස්කරණය සහ පරිවර්තනය ඉමාත් මිංත් (Iman Aoun)
Part of the Social Psychology Program Care – Jordan, June 2015
© ASHTAR Theatre - 2016

සිරයානු සරණාගතයින්ගේ ස්වයංකරුන - ශ්‍රී ලංකා නිෂ්පාදනය

අධිකාරීනය
රූපවාහනය
ජයමිපති ගුරුගේ | අරුණ් වෙළැන්දැල්වේ - ප්‍රෝමතිලක

ඉදිරිපත් කිරීම

Stages Theatre Group සහ Mind Adventures Theatre Company

නිර්මාණ සහයෝගය

ප්‍රේමානු සංස්කෘතික මධ්‍යස්ථානය - ශ්‍රී ලංකාව

මෙළ දැරුණය

2016 ජූනි මස 20 දින

පාට 7.30

ප්‍රේමානු සංස්කෘතික මධ්‍යස්ථානය - ශ්‍රී ලංකාව

රංගයේ බාවන කාලය

විනාඩි 60 (විවේක කාලයක් නොමැත)

භාෂාව

සිංහල | දුම්ප | ඉංග්‍රීසි

කවරයේ එකාර්යපය:

සංස්කෘති උපේන්ද්‍ර, ස්වයංකරුන 02 රැඹුදුක්වමින්
ඡායාරූපය - ප්‍රූඩ් බුවගෙක

පටුන

සිරියානු ස්වයංකර්තන - 2014	07
සිරියානු ස්වයංකර්තන - අන්තර්ජාතික කලාකරුවන් වෙත ආරාධනාවක්	08
සිරියානු සරණාගෙනයේ ස්වයංකර්තන - ශ්‍රී ලංකා නිෂ්පාදනය	08
නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යක්ෂකගේ සටහන	10
ප්‍රහැරුවීම් අතරතුර අධ්‍යක්ෂක මිය සටහනක්....	13
 වර්ත ගොඩනැවීම - නැං ප්‍රහැරුව - රෝග අන්තර්	17
ප්‍රහැරුව විමර්ශ පෙර රෘපතා ශිල්පියාගේ මානසික මට්ටම හඳුනා ගැනීම	17
ප්‍රහැරුවීම් වෙත ප්‍රථම රෘපතා ශිල්පියාගේ මානසික තත්ත්වය	
අධ්‍යක්ෂ අවබෝධ කරගැනීම වැදගත්ද?	18
පිටපත තියෙම වැදගත් ඇයදී?	19
වර්තයේ ඉතිහාසය රෘපතා ශිල්පියාගේ පරික්‍රේපනය මත ගොඩනැවීම	20
රෘපතා ශිල්පියාගේ මනස තුළ පිටපතට අදාළව සිදුවීම් කුමානුකුලව	
තැන්පත් කර ගැනීමට සැලැස්වීම	23
දෙශීක් උච්චාවාරණයේදී රටාවන් ගොඩනැවීම වැළැක්වීම	25
දෙශීක් මත පදනම් නොවූ රෝගනයක	27
රෘපතා ශිල්පියාගේ සාමාන්‍ය පුරුදු හඳුනා ගැනීම	28
ඡායාරූප සහ විඛියේ පට අධ්‍යයනය	29
සිරියාවේ වර්තමාන තත්ත්වය	29
නොද ඇඳුම් - පරතා වෙලා	31
අමිහිර හඩක් - මූසල ගෙඩියක්	32
හෙමිඩත් වූ මුහුණු	33
රෘපතා ශිල්පින් බලාපොරොත්තු නොවූ අත්දැකීමක් බඩාදීම	33
වධකාගාරයක්	34
 ලෝක සරණාගෙනයීන්ගේ දිනය	38
ස්වයං විවේචනයක්	40
සිරියානු සරණාගෙනයීන්ගේ ස්වයංකර්තන - ශ්‍රී ලංකා නිෂ්පාදන කණ්ඩායම	42



සිරයානු ස්වයංකර්ත 2014

2014 වර්ෂයේදී පලද්‍රේනයේ ASHTAR නාට්‍ය කණ්ඩායම CARE Jordan සංවිධානය මගින් අම්මාන්ති සිරයානු සරණාගතයින් පිළිබඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආරාධනා ලැබේය. ASHTAR නාට්‍ය කණ්ඩායම සිය ප්‍රමුඛතම නාට්‍ය ව්‍යාපෘතියක් වූ 2010 වර්ෂයේදී නිර්මාණය කරන ලද ගාසා ස්වයංකර්තනය හේතුකොට ගෙන ඒ වන විටත් ලෝකයේ කතාඛහට ලක්වෙමින් තිබිණි. ගාසා ස්වයංකර්තනය හරහා ගාසා තීරයේ වට්ටෝම්වලට හසු වූ තරෙණයින්ගේ ලිඛිත සාක්ෂයන් භාෂා 18කට පරිවර්තනය වී, 36කට වඩා අධික රට්ටු සංඛ්‍යාවක් පුරා ව්‍යාපෘත වූ අතර ලෝකය පුරා දිනකට 1700කට වඩා අධික තරෙණ රුපතා ශිල්පීන් සංඛ්‍යාවක් විසින් මේවා රුගුණක්වේ.

ගාසා ස්වයංකර්තනයේ සාර්ථකත්වයෙන් පසු ASHTAR නාට්‍ය කණ්ඩායම විසින් සිරයානු ස්වයංකර්ත හරහා විවිධ වයස් සීමාවල සරණාගතයින් 120ක් සමඟ කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතියෙන් සිරයානු සරණාගතයින් විසින්ම රුහුණා කරන ලද ස්වයංකර්ත 20ක් මතු විය.

නිර්ජන ගන්මුගරාජ
ස්වයංකර්ත 03 රුගුණක්වමින්
ඡායාරූපය - ප්‍රේස් මුවහෙක

සිරයානු ස්වයංකර්තන - අන්තර්ප්‍රතික කලාකරුවන් වෙත ආරාධනාවක්

පළස්ථින ASHTAR නාට්‍ය කණ්ඩායම, ලේක සරණාගතයින්ගේ දින, එනම් 2016 ජූනි මස 20 වන දින සිරයානු ස්වයංකර්තන 20න් ඩීනැම කතාවක් තම තමන්ගේ රටෙහි ඉදිරිපත් කරන ලෙස ලේකය පුරා සිරින කලාකරුවන්ට ආරාධනා කළේය. ශ්‍රී ලංකාව ලංකාව විසින් මෙම ආරාධනය සිරයානු ස්වයංකර්තන අතරන් හතරක නාට්‍ය නිර්මාණයක් සමඟින් පිළිගනු ලැබේය.

සිරයානු ස්වයංකර්තන - ශ්‍රී ලංකා නිෂ්පාදනය

“සිරයානු ස්වයංකර්තන” ශ්‍රී ලංකා නිෂ්පාදනය ස්ටේරෝපස් නාට්‍ය කණ්ඩායමේ (Stages Theatre Group) සහ මයින්ඩ අද්විචෙන්චර්ස් (Mind Adventures Theatre Company) නාට්‍ය කණ්ඩායමේ නිර්මාණයකි. මෙහිදී ස්ටේරෝපස් නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් ජයම්පති ගුරුගේ සිංහල භාෂාවෙන් ස්වයංකර්තන දෙකක් සහ දුම්ල භාෂාවෙන් වික් ස්වයංකර්තනයක් අධ්‍යක්ෂණය කළ අතර මයින්ඩ අද්විචෙන්චර්ස් නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අරුණ් වෙළඳේදැව - ප්‍රේමතිලක විසින් ඉංග්‍රීසි භාෂාවෙන් වික් ස්වයංකර්තනයක් අධ්‍යක්ෂණය කරනු ලැබේය. මෙම අධ්‍යයන ගොනුව තුළින් කාකවිජා කරනු ලබන්නේ ජයම්පති ගුරුගේ විසින් අධ්‍යක්ෂණය කළ ස්වයංකර්තන ත්‍රිත්වයේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ රුපතා ශිල්පීන් සමඟ සිදු කළ අභ්‍යන්තර පිළිබඳවයි.

ජයමිපති ගුරුගේ
Stages Theatre Group
සම-අධිකත්වක, සිරියානු ස්වයංකරීහ



අරුන් වෙලුන්දාවේ - ප්‍රේමතිලක
Mind Adventures Theatre Company
සම-අධිකත්වක, සිරියානු ස්වයංකරීහ



නිර්මාණ ත්‍රියාවලිය පිළිබඳව අධ්‍යක්ෂකගේ සටහන - ජයමීපති දුරගේ

අපට ලැබෙනවා සිරියානු සරණාගතයින්ගේ කතා කිහිපයක් ඇසුරින් සැකසුතු පිටපතක්. විය පොර්දානයේ වෙසෙන සිරියානු සරණාගතයින්ගේ සත්‍ය කතා පාදක කොට ගනිමින් අරාධි භාෂාවෙන් සකස් කරන ලද පිටපතක්. අපට ලැබෙන්නේ විනි ඉංග්‍රීසි පරිවර්තනයක්. මිතුරුන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව විම කතා සිංහල සහ දුම්ල පර්වර්තන බවට පත්වනවා.

ර්පුගට මොකද කරන්නේ? මේ වචනවලට ජීවයක් දෙන්න අවශ්‍යයි. ජීවයක් දෙනවා කියන්නේ වචන රිකක් කවුරු හර කියන වික හෝ කියවන වික නොවේයි. අපි සොයන්න උත්සහ කළා “ඇය මේ වචන රික කවුරුහර කියන්න ඇත්තේ? මේ වගේ දේවල් ඇය මිනිස්සුන්ගේ කටින් පිටවෙන්නේ?” කියලා.

අපි කවදාවත් ගිහින් නැති, දැකලවත් නැති, දෑන්නේ නැති, හඳුනන්නේ නැති රටක මිනිස්සුන්ගේ අත්දැකීම් ගොන්නක් තමයි පිටපතක් විදිහට අපේ අතට ලආඩා තියෙන්නේ. ඒ පිටපතින් නාට්‍යයක් කරලා උෂ්ක්ෂක පිරිසකට පෙන්නලා තොද අත්ප්‍රචියක් ගන්න වික, ‘මරු නාට්‍යයක්’ කරා කියලා අහගන්න විකද කළාකරුවන් විදිහට අපේ වගකීම කියන ප්‍රශ්න කණ්ඩායමක් වශයෙන් අප කතා කරන්න පටන් ගත්තා. අපට අයිතියක් නෑ ඒ කතා වික්ක සෙල්ලම් කරන්න. ඒ තරමට මෙම සිරියානු ස්වයංකරින බේදිනිය බව අපට දැනෙන්න පටන් ගත්තා.

ලෝකයේ දින දැරූනයේ සරණාගතයින් වෙනුවෙන් දිනයක් වෙන් කරන්න මේ ලෝකයේ ඉන්න ලොකු ලොකු මිනිසුන් සහ අපි වගේ පොඩි මිනිස්සුත් විකය වෙළා තියෙනවා. ඒ තරමට මේ ප්‍රශ්නය අපට සාමාන්‍යයයි. වහෙම ඒ වෙනුවෙන් වෙන් කරපු ද්‍රව්‍යෙන්දී, ශ්‍රී ලංකාව තුළ පොඩි පිරිසක් සමඟ හර ඒ සරණාගතයින්ගේ කතාවක්

බෙඳාගන්න වික තමයි අපේ අරමුණ වුතෙන්. ඒ ප්‍රශ්නය පිළිබඳව පොඩි මොහොතකට හර සංවේදී වෙන්න, විය ප්‍රශ්නයක් විදිහට බැරැරුම්ව හිතන්න, විය වෙනුවෙන් අපට කළ හැකි යමක් ගැන අදහසක්වත් ඇතිකර ගන්න අප උත්සහ කළා. ඒ වගේම මෙම තිර්මාණය සඳහා තේරුගන්න රැසනා ගිල්පින්ට මෙම ප්‍රශ්නය පිළිබඳව යමිකිසි අත්දැකීමක් ලබාදෙන්න,

මොනොතකට හරි ඒ රූපතා ගිල්පීන්ට සරණාගතහාවය පිළිබඳව හැඟීමක් ඇතිකරන්න, පේක්ෂකයන්ට නාට්‍යයක් බලනවාට වඩා සරණාගතයෙකුගේ කතාවක් අනශේහ සිටිනවා වැනි හැඟීමක් ඇති කරන්න අපි නාට්‍යය කණ්ඩායමක් වශයෙන් තීරණය කළා. ඒ වගේම ලෝකය තුළ කුමන හෝ තුළුම්ක කුමන හෝ හේතුවක් මත සරණාගතහාවයට පත්ව සිටින අය වෙනුවෙන් මොනොතකට හෝ පෙනී සිටින්න අප උත්සහ ගත්තා.

“සිරියානු සරණාගතයින්ගේ ස්වයංකර්න” පධිතය ස්වයංකර්නයක්. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ අත්දැකීමක් තනිව ප්‍රකාශ කිරීමක්. මෙම වචන ටික සහ විනි සඳහන් තොරතුරු, අත්දැකීම් රූපතා ගිල්පීන්ට සම්ප වීම ඉතාම වැදගත්. සරලව කියනවා නම් “සිරියාවේ සරණාගතයෙකුගේ අත්දැකීමක් රගදක්වන, ලංකාවේ රූපතා ගිල්පීයාර ඒ පිළිබඳව යම් අදහසක් පැවතීම වැදගත්. ඒ වෙනුවෙන් මොකක්ද කරන්න ඕනෑම?” අධ්‍යක්ෂවරයා වශයෙන් වර්ත ගොඩනැංවීම - නල් පුහුණුව - රංග අන්‍යාස සඳහා අවත්තීර්ණ වෙන්නේ මේ කියන අදහස මුළු කරගෙනයි.

සිරියානු සරණාගතයින්ගේ ස්වයංකර්න නිර්මාණ කාර්යය ආරම්භයේදීම මෙහි පිටපත් රචනාව නිම වී තිබු නිසා මෙහි රංගය සහ වර්ත ගොඩනැංුමේදී පමණක් මුලික වශයෙන් ගොදානු ලබුවේ ඩිජිටල් රංගකුම්වේදයයි.

සාමාන්‍යයෙන් පුහුණුවේමක් තුළද බොහෝ වේලාවට විකම රංග අන්‍යාසය නැවත නැවත කරනවා අප දැක තිබෙනවා. නමුත් අපි මෙම පුහුණුවේම ක්‍රියාවලියේදී විකම රංග අන්‍යාසය නැවත නැවත නොකිරීමට තීරණය කළා. වියට මුලිකම හේතුව වුයේ තීර්මාණය තුළ කතා කරනු ලබන්නේ සිරියානු මිනිසුන්ට බලාපොරොත්තු විරහිතව මුහුණදීමට සිදු වූ බෙදාවාවකයක් පිළිබඳවයි. වම බෙදාවාවකයට මුහුණදුන් මිනිසුන්ගේ කතා ගොඩනැංු තිබුන් අත්දැකීම් විශාල ප්‍රමාණයක විකතුවක් මතින් සහ විම බෙදානිය අත්දැකීම් සැම මොනොතකම වෙනස් වී ඇති බව අපට පිටපත් තුළින් හඳුනාගැනීමට හැකියාව ලබුණා. වම අවනිජ්‍යත්වය සහ අවබ්‍යන්මසහගත ස්වභාවය මෙම සමස්ත පුහුණුවේම ක්‍රියාවලිය තුළම පවත්වා ගැනීම සඳහා මෙම තීරණය ගනු ලබුවා. රූපතා ගිල්පීන් විකම අන්‍යාසයක් නැවත නැවත කිරීම මගින් ඔවුන්ගේ හැඟීම්වල ඇති නැවුම්හාවය ගිලින් ගොස් ආකති ගත කළ, පුහුණු කළ, නැවුම්හාවයකින් තොර වූ හැඟීම් ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවක් ඉස්මතු විය හැකියි. විය මෙම

නිර්මාණයේ රංගය ගොඩනැගීමේදී යෝගය තොවන බව හඳුනාගත් නිසා පුහුණුවේම් කාලය තුළ විකුත් විකුත් වෙනස් අත්දැකීම් සමුහයක් හරහා ගොඩනගන වර්තයක් බිජිකිරීමට අවකාශය සොයා ගැනීමට උත්සහ කළු.

පුහුණුවේම් තුළ රැසනා ශිල්පීයෙකු වර්තයට අදාළ නිවැරදි ප්‍රවේශය ලබා ගත් විට, වෙනම් නිවැරදිව පිටපතේ දෙඩස් වර්තයේම සහ නිවැරදි අර්ථ සම්පාදනය වන අයුර්න් දෙඩස් උච්චිවාරණය කිරීම මෙන්ම වර්තයට අදාළ හෝ ඊට සම්පූර්ණ අයුර්න් තම ගැරීරය හැසිරීමේ අධ්‍යක්ෂකගේ අධ්‍යක්ෂණයට යටත්ව වර්තය ගොඩනගම්න් සිටින අවස්ථාවකදී වම කාර්යය නැවත පුහුණුවේම් තුළදී විශෙෂම පවත්වා ගැනීමට අධ්‍යක්ෂක රැසනා ශිල්පීන්ට උපදෙස් ලබ දීම සිදුවිය හැකියි. මෙම ක්‍රමවේදය බොහෝ විට අධ්‍යක්ෂවරු රැසනා ශිල්පීන් මෙහෙයුවේමේදී අනුගමනය කරති. මෙය රැසනා ශිල්පීන්ද බොහෝ විට අධ්‍යක්ෂවරයාගෙන් බලාපොරොත්තු වේ. වි මගින් රැසනා ශිල්පීයාගේ වර්ත නිර්ජ්‍යනාය යම් ආකෘතියක් තුළ ගොඩනැගීම සිදු වේ. මෙහිදී බොහෝවිට සිදුවන්හේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වර්ත නිර්ඝ්‍යනාය රැසනා ශිල්පීයා විසින් ගොඩනැංවීමයි. නමුත් මෙහිදී අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි වර්තය ගොඩනැංවීම වෙනුවට අධ්‍යක්ෂවරයා සහ රැසනා ශිල්පීයා යන දෙදෙනාගේම විකුත් වෙන් ගොඩනගන වර්තයක් නිර්මාණය කිරීමට උත්සහ ගනු ලැබුවා.

පුහුණුවේම් අතරතුර අධිකක්ෂ ලිඛි සටහනක්.....

2016, ජූනි

මා අලුත් දරුවකු බිහි කරවීම උදෙසා ගරහාශයක්
සොයා ඇවිද්දෙම්. ඔබගේ මුණාගැසීම හා විකාශවීම
මා ඉතා ආදරණීයව මෙන්ම ගොරවයෙන්
පිළිගතිම්. කුලදුල් දරු උපතක් දීමට අප තුළ
ගොඩනැගිය යුතු විශ්වාසයක් වේ. ඒ විටෙක මා
ශ්‍රාජාත්‍යාචාරක් වන විට ඔබ සිම්බයක් විය යුතුයි.
පුහුණුවේම් කාලයේ අපගේ විකුතුවෙන් තුමකුමයෙන්
මෝරන කළුවයේ මුලික අයිතිය අප දෙදෙනාටම
සමානව බෙදී හමාරයි. අපේ දරුවාගේ මුහුණ
බඳීමට, විතිශ්වය කිරීමට, ගැරහීමට, වෙටර කිරීමට,
ආදරය කිරීමට සුවහසක් ප්‍රේක්ෂකයා ඇගිලි ගනිමින්
බලාගෙන සිටියි. ඒ සියල්ලම ඔවුනට හාර කරමි. ඒ
මන්ද සියලුම දෙනා තැප්තිමත් කළ නොහැකිය.
අපගේ පුහුණුවේම් සංසර්ගය තුළ කිහිපවීටක් මම
සුරතාන්තය අත්පත් කොටගෙන ඇත. ඇතැම් විට
ඒ මා එද තැප්තිය ප්‍රේක්ෂකයාට ප්‍රාගාකරුමට
නොහැකිවීම ගැන මා විටෙක දුක් වෙමි. කෙසේ වෙතත්
ඔබ හා මා අතර ඇති බඳීම මේ රෘගය නිර්මාණය
කර අවසන් වනතුරු ඇතිකරගත් විකාශතාවයක්
පමණක් නොවන බව මා ඉඳරා දැනීම්.....

මේ

රයම්පති ගුරුගේ

ලෝක බලවතුන්ගේ දේශපාලනික බල අරගලයේ ප්‍රතිච්‍රියා වශයෙන් නිර්මාණය වූ සිරියානු අංශුදායර මධ්‍යින් මේ මොනොත වහ විටත් ලෝකයේ යම්කිසි ස්ථානයක අවනැන්ව සිරින පිරිසක් සිරිනවා. ඔවුන් මුහුණ දුන්, මුහුණ දෙන සහ ඉල්ලයේදීත් මුහුණදීමට නියමිත වචනයෙන් විස්තර කළ නොහැකි බේදවාවක ගොන්නක් ඇති බව අප සිහිතබා ගත යුතුයි. මෙවත් බේදවාවකයකට මුහුණ දෙන ඊළග කෙනා ඔබ, මම විය හැකියි. මෙම කරුණු සිහිතබා ගෙන සිරියානු සරණාගතයන්ගේ ස්වයංකර්තන - ශ්‍රී ලංකා නිෂ්පාදනයේ අධ්‍යක්ෂ මෙන්ම නල පුහුණුකරුවෙකු වශයෙන් මෙම නිර්මාණ ක්‍රියාවලිය තුළ රැසනා ශිල්පීන් සමඟ කළ වර්ත ගොඩනෑවීම - නල පුහුණුව - ۰۱ අභ්‍යාස පිළිබඳව නිෂ්පාදනය නිමකර වසර තුනකට පසුව මතකය පෙළගැස්වීමටයි මේ සුදානම.

ඉදිරි පිටුවට:

ස්වේච්ඡාන් නිර්මාණන

ස්වයංකර්තන 04

රගදුක්වමීන්

ජාකාර්පය - පොඩි

මුවහැක





වර්තන ගොඩනයැවීම - නල් පුහුණුව - රංග අන්තරාස

මෙම පර්විලේදෝයෙන් සිරියානු ස්වයංකර්ත නාට්‍යය නිර්මාණය කිරීමේදී සිදුකරන ලද වර්තන ගොඩනයැවීම - නල් පුහුණුව - රංග අන්තරාස පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. මෙහි සඳහන් වන සියලුම පුහුණුවේමේ ක්‍රියාකාරකම් සහ රංග අන්තරාසයන් මෙම නිර්මාණයේදී රංගනයේ යෙදුනු රශපනා තිළ්පින් තිදෙනාගේද සහයෝගය සහ දායකත්වය මත සිදුකෙරනි. තවද රංගයේ අවශ්‍යතාව මත නව රංග අන්තරාසයන් කිහිපයක් මෙහිම නව අන්හදා බැඳීම් අධිකක්ෂවරයා විසින් නිර්මාණය කළ අතර ඒ පිළිබඳවද මෙහි සඳහන් වේ. විමෙන්ම සමස්ත ක්‍රියාවලිය තුළදී රශපනා තිළ්පින් සහ අධිකක්ෂවරයා මුහුණ පෑ විවිධ අන්දකීම් සහ ගනු ලැබූ තීරණ පිළිබඳවද මෙම පර්විලේදෝයේදී සාකච්ඡා කෙරේ.

පුහුණු වීමට පෙර රශපනා තිළ්පියාගේ මානසික මට්ටම හඳුනා ගැනීම

දිනක් එක් රශපනා තිළ්පියෙක් පුහුණුවේම් සඳහා පැමිණා තම ජංගම දුරකතනය ඔබමින් සිරියා. ඔහුගේ සම්පූර්ණ අවධානය ජංගම දුරකතනය තුළ බව වටහාගන්න වැඩි වේලාවක් ගියේ නඩ. ඔහු පුහුණුවේම් සඳහා වූ මානසික භූදානමක් තොමැති බව පෙනෙන්නට තිබුනා. දැන් මොකද කරන්නේ? අපි හෙමිව කතා කරන්න පටන් ගත්තා. ඔහු කියනවා අද පුහුණුවේම් කරන්න අමාරදය වගේ කියලා. අධිකක්ෂක වශයෙන් මම දැන් මොකද කරන්න ඕනි? අපේ කතාව දිගටම කරගෙන ගියා. ඒ කතාවෙන් වටහා ගන්න පුමුවන් වුණා ඔහු අමුතින් ආදර සම්බන්ධයක පැවැවෙමින් සිරිනා බව. අපේ කතාව ගලාගෙන යන ගමන්ම ඔහුගේ සිරියානු ස්වයංකර්ත නාට්‍යය විම ආදරය කරන කෙනාට ලියන ලිපියක් වගේ ඔහුගේ වචනවලින්ම ලියන්නයදය මා ඉල්ලීමක් කළා. ඔහු විය ලිපියක් ආකාරයෙන් ලිය පසු ඒ ලිපිය කියවන ලෙස මම ඉල්ලා සිරියා. ඔහු විය කිසීම පැකිලීමකින් තොරව කරගෙන ගියා. විම කාලය පුරාවට අපි සිදුකලේ ආදරය කරන කෙනෙකුට මේ කතාව කියන්නේ කොහොමද කියන වික

සොයාගන්න උත්සහ කළ විකයි. විය ඉතා නොද පුහුණුවීමක් වුණා. පුහුණුවීමකට සුදානම්න් නොසිරී නැඩෙනු සමග සහේමකට පත්විය හැකි ආකාරයේ පුහුණුවීමක් සිදුකිරීමට හැකි වූයේ ඔහුගේ මානසිකත්වය පිළිබඳව සැලකිල්ලක් දැක්වූ නිසා බවත් විය දිගින් දිගටම අධ්‍යක්ෂවරයෙකු ලෙස සිදුකිරීම වැදගත් බවත් මට වැටහුනා. විය අන්‍යාසයක් ලෙස අනික් රෝපනා ශිල්පීන් සමගද සිදුකිරීමට යෝගයබව වැටහුනා.

පුහුණුවීම්වලට ප්‍රථම රෝපනා ශිල්පීයාගේ මානසික තත්ත්වය අධ්‍යක්ෂවරයෙකු අවබෝධ කරගනීම වැදගත්ද?

රෝපනා ශිල්පීන් පුහුණුවීම්වලට පැමිණෙන්නේ විවිධ මානසික මට්ටම්වලින්. ඔවුන් පුහුණුවීම සඳහා මානසිකව සුදානම් නොවී සිරින විට පුහුණුවීම කිරීම ඉතාම අපහසුයි. විශේෂයෙන්ම මෙවැනි රංගයක් නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ මානසික එකාග්‍රතාවය ඉතාම වැදගත්. තවද මෙම රංගය ගොඩනැගීමට රෝපනා ශිල්පීයාගේ දායකත්වය අත්‍යවශ්‍ය බව විකාර වූ කරගෙනකි. නමුත් පුහුණුවීමකට පැමිණෙන රෝපනා ශිල්පීයෙකු වී සඳහා සුදානමකින් තොරව පැමිණීම අධ්‍යක්ෂවරයෙකු බලාපොරොත්තු වන තත්ත්වයක් නොවේයි. රෝපනා ශිල්පීයෙකුගේ විම තත්ත්වය ඉවසා සිරිම හෝ ඒ අනුව පුහුණුවීම වෙනස් කිරීම අධ්‍යක්ෂවරයෙක්ගේ කාර්යයක්ද නොවේ. අධ්‍යක්ෂවරයෙක්ට ඊට ප්‍රතිචාර දැක්විය හැකියි. විය රෝපනා ශිල්පීයා නිර්මාණයෙන් ඉවත් කිරීමක් දක්වා වුවත් ගෙන යා හැකියි. විසේ සිදුවෙන අවස්ථාවලට නිදිසුන් අවශ්‍ය තරම් අප දැක තිබෙනවා. නමුත් මෙහිදී විශේෂ වන්නේ සිවයිසින් කුමවේදය තුළ මෙම රංගය ගොඩනගන විට මෙවැනි තත්ත්වයන් ගැටලුකාර නොවී විසඳා ගැනීමට හැකි ගක්ෂතාවය පැවතියි. “සිරියානු සර්තාගතයන්ගේ ස්වයංකර්ත” නිර්මාණයේදී සිදුවුයේ වියයි. වැදගත් වනුයේ අප නිර්මාණකරණයේ යෙදෙන කුමවේදය පිළිබඳව ඇති අවබෝධය තුළ මෙවැනි ගැටලුවලට සාර්ථක පිළිතුරු සොයාගැනීමට හැකි බව අවබෝධකර ගැනීමයි. කුමන කුමවේදයක් ඔස්සේ නිර්මාණකරණයේ යෙදෙන තම රෝපනා ශිල්පීන් වී සඳහා සුදානම්ද යන්න පිළිබඳව අධ්‍යක්ෂවරයෙකු අවදියෙන් සිරිම නිර්මාණයේ මෙන්ම අධ්‍යක්ෂවරයෙකු සහ රෝපනා ශිල්පීයෙකු අතර පවතින සම්බන්ධයටද ඉතා වැදගත් කරගෙනකි.

පිටපත කියවීම වැදගත් ඇයේ?

පිටපතක් අතැතිව නිර්මාණ කාර්යයක් සඳහා යොමුවන අධ්‍යක්ෂවරයන් බහුතරයක් මුලදී තමන්ගේ රුපත්‍ර ශිල්පීන් සමග වික්ව පිටපත කියවීම සිදු කරන අතර ඒ තුළින් රුපත්‍ර ශිල්පීන් සමග නිර්මාණයේ තේමාව සම්බන්ධව මුළුක සාකච්ඡාව ආරම්භ කිරීම සිදු කරනු බඩනවා. ඒ වගේම

- වවන රුපත්‍ර ශිල්පීන්ගේ කටට නුරුකරගන්න.
- වම රවනාව තුළ ඇති භාජා භාවිතය හඳුනා ගන්න.
- පිටපතේ ගැඩි වී තියෙන තොරතුරු හඳුනා ගන්න.
- වර්තයේ ස්වභාවය හඳුනා ගන්න.
- පිටපත තුළ ගැඩි වී තිබෙන සමාජ, දේශපාලනික පසුබිම හඳුනා ගැනීම වැනි කාරණා පිටපත කියවීම තුළින් සිදු කරගැනීමට හැකියාව ලැබේ.
මෙම ක්‍රියාවලිය අපගේ නිර්මාණය ආරම්භයේදී ද සිදු කරනු ලැබුවා.

විහිදී ඉහත කරුණුවලට අමතරව අපගේ අවධානය යොමු වූ විශේෂම කරනු නම් මෙම පිටපත මගින් විහි වර්තයේ හඳුනා ගැනීමේ දත්ත (නම, ගම, වයස, රැකියාව ආදි...) හෙළුවනවාට වඩා, සිරියානු අරුබුදුයේ අත්දැකීම මිනිසුන්ගේ ප්‍රේක්ෂණය, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම සමස්ත සමාජයටම කළ බලපෑම පිළිබඳව තොරතුරු හෙළුදරව් වීමයි. විනම් පිටපත තුළ ස්ථීර අනන්තතාවයක් තහවුරු වූ වර්තයක් නොමැති බව හඳුනා ගැනීමට හැකිවුණා. මෙම සුවිශ්චිතතාවය උපයෝගී කොට ගනීම් අපගේ පරික්ෂාපනයද වික්කොට ගනීම් වර්තයක් ගොඩනැගීම සඳහා වූ නිදහස් අවකාශය ඉතුරු වී තිබුණා. වම නිසා පිටපත තුළ වූ මුළුක සිදුවීම සහ දත්ත උපයෝගී කොටගනීම් රුපත්‍ර ශිල්පීය සහ අධ්‍යක්ෂගේ විකාශනතාවය මත වර්තයක් ගොඩනැගීමේ හැකියාව ඇති බව සාකච්ඡා කළ අතර විම විකාශනතාවය මත මෙහි වික් වික් ස්වයංකර්ත සඳහා වර්ත ගොඩනැගීම ආරම්භ කරනු ලැබුවා.

වර්තයේ ඉතිහාසය රුපනා හිල්පියාගේ පරිකල්පනය මත ගොඩනැගීම

රුපනා හිල්පින් වෙත අතුරු ප්‍රශ්නාවලියක් යොමුකිරීම

පූහනුවේම් තුළදී පෙර දැනුම් දීමකින් තොරව රුපනා හිල්පින් වෙත අතුරු ප්‍රශ්නාවලියක් යොමුකරනු ලැබුවා. විම ප්‍රශ්න කිරීම ඉතාම සුහනද්‍රව සිදුවන්නක්. වික්තරා ආකාරයකට අසරතා වී සිරින නාඛනන පුද්ගලයෙකුගෙන් ඔහුව හඳුනා ගැනීමට කරනු ලබන සුහනද සංවාදයක ස්වර්ධපයක් විම ක්‍රියාවලිය තළ තිබුණු. මෙම සංවාදය පැයක් උකක් පමණ කාලයක් පුරාවට පවත්වාගෙන යනු ලැබුවා. විම සංවාදය අතරතුර තේ පානය කිරීම හෝ සිගරවීවක් දැල්වා ගැනීම පවා සිදු වුණු. විම නිදහස මෙම සංවාදය පහසුවෙන් ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට සහයක් වුණු.

කෙසේ වෙතත් විම අහන ප්‍රශ්නවලට රුපනා හිල්පිය උත්තර දෙන්න සින පිටපතේ දැකිය හැකි තොරතුරු පාදක කොටගෙන, තමන් ඒ වර්තය සහ අත්දැකීම ලැබූ පුද්ගලය විදිහට හිතලා. මෙම පිටපතට අදාළව වර්තයක් ගොඩනැගීමට අවශ්‍ය අශ්‍රාතින් තොරතුරු විකතු කිරීමේ නිදහස විම ක්‍රියාවලිය තුළ තිබුනත්, රුපනා හිල්පින් විසින් විකතු කරනු ලබන සංස්කරණ කරනු කළ විශ්වාස කළහැකි සහ සාධාරණ තේතු තිබීම අත්‍යාවශ්‍යයි.

- නම
- වයස
- පදිංචිය
- දෙමාපියන්ගේ විසින්
- ගමේ ස්වභාවය
- අධ්‍යාපනය

- යහැවුවන්ගේ විස්තර
- සිරයාලේ කළබල පටන්ගත්ත කලීන් විස්තර
- මුළුන්ම කළබල පටන්ගත්ත හැරී
- පැයම හිටපු මිනිස්සූ මැරෙනවා දැකපු හැරී
- ගම බාලා යන්න වෙන හැරී
- දැන් මොකද කරන්නේ
- සරණාගත කඩවලේ අත්දැකීම

සරලවම කිවිවෝත් සරණාගතයෙක් වෙනකොට සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතෙන හැම දෙයක්ම රැසනා ශිල්පීන්ගෙන් ප්‍රශ්න කළා. රැසනා ශිල්පීයා තමයි ඒ වරිතය සහ වරිතයේ ඉතිහාසය හඳුගන්නේ.

දැන් රැසනා ශිල්පීයාට තිබෙනවා තමන් දන්න ඉතිහාසයක්. ඒ දේ ඔහු විශ්වාස කිරීම වැදගත්. ඉන් පසු කුමකුමයෙන් මේ කියන දෙඩස් ඔහුගේම අත්දැකීමක් බවට පත්කරන්න පුහුණුවීම මෙහෙය වීම සිදුකළ අතර ඔවුන්ට මේ කතාව කුමයෙන් සම්පූර්ණ අත්දැකීමක් බවට පත්ව ඇති බව දෙඩස්වල අර්ථ සහ හැරීම් ප්‍රකාශනය කුමයෙන් වෙනස් වන ආකාරය තුළින් වටහා ගත හැකි වුණා...

“බෝමඩ පුපුරන වෙඩි තියන මහා යුද්ධය මැද්දේ තාත්ත්ගේ අසත්පෙ.
තාත්තා දිගටම වියාට ගාප කරගත්තා. ඉක්මනට මැරෙන්න ප්‍රාර්ථනා කර. වියා
නිසා අපි අනතුරේ වැවෙන වික තාත්තට උහුලගන්න බැර වුණා. ඔපරේෂන්
විකෙන් පස්සේ, තාත්තා මැරැණා. ඉස්පිරතාලේ ඔක්සිජන් මැෂින්ට්, ශ්‍රීනේ
කරන බෙහෙත්ට් තිබුණා හැති නිසයි වියා මැරැණා. තව ලෙඩික් මැරෙනකා.
දොස්තරලා බලාගෙන හිටියේ තාත්තට ඔක්සිජන් මැෂින් වික හයි කරන්න...”

- උප්‍රතා ගැනීම *Manal Al Buwaidani – Duma*



සුනා විලේසිරවරින

ස්වයංකරන 01 රතුදක්වමින්

ඡායාරූපය - ප්‍රොටි තුවගෙක

CRASHU

මෙම ස්වයංකර්නය ඉදිරිපත් කළ රුපතා ශිල්පීයාගේ ඇත්ත පිචිතය තුළදී ඔහුගේ තාත්තා හඳුයාබාධයකින් අසාධා වී රෝහල් ගතව සිටි අතිතයක් මා දැන සිටිය. එම දැනගැනීම සහ තොරතුරු මුල් කරගනීමින් ඇතැම් ප්‍රශ්න ඔහු වෙත යොමු කළා. විහිදී ඔහු විසින් ඔහුගේ සැබෑ අත්දැකීම් සහ පිටපත තුළ වූ කරුණු විකතු කරමින් වර්තයට ගැලපෙන ඉතිහාසයක් ගොඩනැගීම සිදු කරනු ලැබූවා.

එම ප්‍රශ්නාවලිය ඔහුගේ වර්තය ගොඩනැගීමට සහය වූ බව ඔහු පසුකාලීනව ප්‍රකාශ කර සිටිය.

රුපතා ශිල්පීයාගේ මනස තුළ පිටපතට අදාළව සිදුවීම් තමානුකුලට තැන්පත් කර ගැනීමට සැලැස්වීම

රුපතා ශිල්පීන් අතට පත් වී ඇති පිටපත තුළ ඇති දෙඩස් මගින් අර්ථ නිරුපත්තය වන සිදුවීම් සහ අත්දැකීම් රුපතා ශිල්පීයාගේ මනස තුළ තමානුකුලට තැම්පත් වීම වැදගත් බව මගේ විශ්වාසයයි. සැම දෙඩසක් තුළම ගැකිවෙලා තියෙන්නේ පිචිත අත්දැකීම් ගොන්නක් බව අප විසින් සාකච්ඡා කරනු ලැබූවා. අවශ්‍ය නම් රුපතා ශිල්පීයාගුට පුළුවන් තමන්ගේ දක්ෂතාවය මත ඒ ව්‍යවහාර ටික යමිකිසි හැඳිමක සිට ඉදිරිපත් කරන්න. විවිධ ඔහුට පුළුවන් පිටපත තුළ ඇති වර්තයට යමිකිසි සාධාරණයක් ඉටු කරන්න.

නමුත් මෙහිදී අප හඳුනාගත්තා විසේ කිරීම තුළින් මෙම පිටපතේ මියවී නැති, වචනවලට ගැනීමට තොහැකි, මිනිසි අත්දැකීම් සහ සංකීර්ණ මිනිසි හැඳිම් මගහැර යාමට ඉඩ ඇති බව. එම නිසා සරණාගතයෙකුගේ අන්තර්ගතයේ තැන්පත් වී ඇතැයි අප විශ්වාස කරන සියුම් මතකයන් සහ අත්දැකීම් රුපතා ශිල්පීයාගේ මනස තුළ යම් අයුරකින් පර්කල්පනය සහ ක්‍රියාකාරකම් තුළින් තැන්පත් කිරීම වැදගත් බව වටහා ගැනුනා.

විහිදී දෙඩස් කටපාඩම් කර මතක තබා ගැනීමට වඩා විම දෙඩස් ප්‍රකාශ කිරීමට බලපා ඇති අත්දැකිමේ පසුඩීම රෘපත්‍රා හිල්පියාගේ මනස තුළ ගොඩනගා ගැනීමට පහසු කරගැනීම උදෙසා ප්‍රහනුවීම් තුළදී රෘපත්‍රා හිල්පියාට සහයක් විය.

“දෙඩස් කටපාඩම් කිරීම අවශ්‍ය නෑ... ඔයාට තියෙන්නේ පිටපත තුළ වූ සිදුවීම් ඔයාට කැමති වෙළාවක් අරගෙන මට කියන්න. ඔයා කාට හරි කියන අත්දැකිම්, නොකියන අත්දැකිම් සහ ඔහේ කළුපනාවකින් තොරව නැවත නැවත කියවෙන්න ප්‍රමුණ් අත්දැකිම් පිටපත තුළ තියෙන බව තේරැමි ගන්න.”

- අධ්‍යක්ෂවරයා ප්‍රහනුවීම් අතරතුර

මෙම නිදහස ලැබූ පසු රෘපත්‍රා හිල්පින්ට යම්කිසි පහසුවක් ඇති වුණු. විවිධ ඔවුන් පිටපතේ වචන සහ ඔවුන්ගේ වචන උපයෝගී කොටගෙන පිටපත තුළ වූ කතාව ප්‍රකාශ කරන්න උත්සහ ගනු ලැබූවා. විවිධ ඔවුන් දෙඩස් මතක් කිරීමට මහන්සි නොවී සමස්ත සිදුවීමක් ගොඩනගැන්න උත්සහ කරනු ලැබූවා. ඒ තුළ ඔහුගේ මතකයට අනුව පිටපත තුළ වූ දෙඩස්ද කමානුකුලව විකතු කරගැනීමට උත්සහ කරනු ලැබූවා. විවිධ රෘපත්‍රා හිල්පියා විසින් පිටපතේ ඇති වචනවලට අමතරව ඔහු විසින් විකතු කරන ලද වචන සහ භාෂා විලාසය පිටපතේ භාෂා විලාසයට සමානකමක් දැකගැනීමට හැකි වුණු. ඇතැම් අවස්ථාවන්වලදී ඔවුන් අතරින පිටපත ඉවත් කර සිදුවීම සහ දෙඩස් මතක් කරගැනීම සිදු කරනු ලබනවා. විවිධ විරිතයේ ඇති හැරිම් උපරිමය පවත්වා ගැනීමට රෘපත්‍රා හිල්පින් උත්සාහ කළා. මේ ආකාරයට පිටපතේ සිදුවීම මුල්කරගනීමින් රෘපත්‍රා හිල්පියා තම මනස තුළ තමන්ට විශ්වාස කළ හැකි කතාන්දරයක් ගොඩනගා ගැනීම සිදු කළා. මෙහිදී මා දුටු විශේෂම කරගෙන නම් දෙඩස් කියා අවසන් කිරීමට මහන්සි නොවී කුමකුමයෙන් පිටපතට අදාළව සහ තමන් ගොඩනගන

වරිතයට අභාජ වූ හැඟීමක සිටීමට රුපත්‍ර ශිල්පියා උත්සාහ ගනු ලදීමයි. මෙම ක්‍රියාවලියේදී සරණාගතයෙකුගේ යැයි විශ්වාස කළ හැකි වරිතයක මුළුක ස්වරුපය රුපත්‍ර ශිල්පියා තුළින් මතුවෙමින් නිධිම දක්නට ලදීනා.

දෙබස් උච්චාරණයේදී රටාවන් ගොඩනැගීම වැඳෙක්වීම

රුපත්‍ර ශිල්පින් අතර පිටපතක් ලදීන පසුව මුළුන්ම දෙබස් කටයුතුම් කරගෙන, යම්කිසි රටාවකට අනුව දෙබස් උච්චාරණය කිරීමට තුරුවේම සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. එම නිසා තමන්ට පුරුදු, පහසු දෙබස් කියන රටාවම ඕනෑම නිර්මාණයක් තුළට රුපත්‍ර ශිල්පියාත් නොදැනීම කාන්දුවේමක් සිදුවනවා. එය රුපත්‍ර ශිල්පියා වික් රාමුවකට කොටු වීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. විවැනි රුපත්‍ර ශිල්පින් සම්බන්ධව ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර සතුවුදායක වෙන්නේ නැහැ.

දෙබස් උච්චාරණයේදී විකාකාරී රටාවන් ඇතිවීම මගනැරවීම සඳහා පහත සඳහන් අන්තර්වල රුපත්‍ර ශිල්පින් නිරත වීම සිදුවුතු.

- දෙබස් උච්චාරණය ආකෘතිගත කිරීම හෝ රටාවකට අනුව උච්චාරණය කිරීමකට අධ්‍යක්ෂවරයාගේ මෙහෙයුමක් සිදු වුණේ නඩ.
- දෙබස් ආරම්භ කරන සහ අවසාන කරන ආකාරය සමඟ පුහුණුවේමක් තුළදීම විකම ආකාරයට නොකරන්න රුපත්‍ර ශිල්පින් මෙහෙයුම සිදුකළා.
- රුපත්‍ර ශිල්පියෙකු රංග පුහුණුවේමවල නිරත වන අවස්ථාවලදී අධ්‍යක්ෂවරයා විවිධ දුර ප්‍රමාණයන්වල සිට ඔහුගේ ස්වයංකර්නයට ඇතුළුම්කන් දුන්නා.

- රූපත්‍රා හිල්පීයාගේ පුහුණු අවකාශය වෙනස් කිරීම සිදුකළා.
(කාමරයේ මුල්ලක, කාමරය මදු, පුටුවක ඉදුගෙන, බිම ඉදුගෙන, හිටගෙන, විෂ්මන් පරිසරයක ආදි වශයෙන්...)
- රූපත්‍රා හිල්පීන් යම්කිසි ක්‍රියාකාරකමක යොදෙම්න් දෙඩස් කිම සිදුකළා.
(අභ්‍යන්තරයේ බෝලයක් පාස් කරමින්, අනුගාමීන්, දුවමීන්, පොරබඳමීන් ආදි...)
- නිර්මාණයට දායක තොවන පුද්ගලයෙකුට (අධ්‍යක්ෂවරයාගේ නාට්‍යය මිණුරේක්) පුහුණුවේමකට ආරාධනාකාට ඔහුට
රූපත්‍රා හිල්පීන්ගේ ස්වයංකර්නය කිමට සැලස්වූවා .

මෙම පුහුණුවේම ක්‍රියාවලිය තුළදී රූපත්‍රා හිල්පීයාට එකාකාරී ස්වභාවයකින් තොරව විවිධත්වයක් බඩා දීම තුළින් ඔහු ආකෘතිගත වීම සහ දෙඩස් උච්චාරණයේ රටා ගොඩනගාගෙනීම අවම කරගෙනීමට හැකියාව ලැබූ බව දැකින්න හැකි ව්‍යුතා.

දෙඩස් මත පදනම් නොවූ රංගනයක්

“කතාව කියලා ඉටර කරන්න හඳුස්සි වෙන්න විපා. ඒ හැරීමත් වික්ක මොනොතක් ගත කරන්න. ඒක වරුවක් වුතුත් කමක් නෑ. ඉන්න. ඒ මහුස්සයා ඇතුළේ තියෙන හැරීම පෙන්නන්න.”

- අධිසක්ෂවරයා ප්‍රහැණුවේම් අතරතුර

සම පිටපතක්ම ඉතා කෙරියි. විය සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් තුළ කියා අවසන් කළ හැකියි. නමුත් මෙම පිටපතෙහි විවන රික උපරිම වේලාවක් තමන්ගේ හැරීම පවත්වා ගනිමින් කිමේ හැකියාව සොයන්න ප්‍රහැණුවේම් තුළ උත්සාහ කළා. අවශ්‍ය වුයේ සිරියානු සරණාගතයෙකුගේ හැරීම මතුකර ගැනීමටයි. විය දෙඩස් කියු පමණින් ඇතිවන්නක් නොවේ. වම නිසා ප්‍රහැණුවේම් මෙහෙයුම් සිදුකලේ දෙඩසට තිර නොවූ රංගනයක් මතුකරගැනීමටයි. ඒ වෙනුවෙන් විවිධ ප්‍රහැණුවේම් සිදුකළා.

- පළමු දෙඩස කියන්න කලින් රැසනා ඕල්පීන් ඒ සඳහා උපරිම වේලාවක් ගත යුතුයි. ඒ දෙඩස කියාවෙන හැරීම තුළ කාලය ගත කළ යුතුය.
- පිටපතෙහි වන තමන් වඩාත්ම කම්පනයට පත් වූ සිදුවේම කීම සඳහා උපරිම කාලයක් ගත යුතුයි.
- ස්වයංකර්නය තුළ රැසනා ඕල්පීයාට වඩාත් බලපෑමක් ඇති කළ හැරීම උපරිම වේලාවක් පවත්වාගත යුතුයි.
- ස්වයංකර්නයේ අවසාන දෙඩස කියු පසු රංගය නිමා නොකර හැකි උපරිම වේලාවක් වම හැරීම පවත්වාගෙන යාම කළ යුතුය.
- නුස්ම ගැනීම, සුසුම් හෙලීම, විකම ස්ථානයක් දෙස බලා සිටීම, කල්පනා කිරීම ආදි වශයෙන් මිනිසුන් යමිකිසි පිබනකාර තත්ත්වයක සිටින විට කරනු ලබන ක්‍රියාවන් සම්බන්ධව වැඩි අවධානයක් ලබාදෙමින් ස්වයංකර්නය ඉදිරිපත් කිරීම කළ යුතුයි.

මේ ආදි වශයෙන් විවිධ ක්‍රියාකාරකම් සිදුකළ අතර ඇතැම් දිනවල පිටුවක විවන රික කියන්න

විනාඩි 30 - 45 ක වේලාවක් රැසනා ශිල්පීන් ගත්තා. ඒ මොනොහොදී රැසනා ශිල්පීයාගෙන් විම වරිතයට අදාළ ගෝරුතුගත කරගැනීමක් දකින්න ලැබුණු. මෙවැනි දිර්ස වේලාවක් විකම හැඟීමක් තුළ දිගටම සිරීම තුළින් රැසනා ශිල්පීයාට තුම්කුමයෙන් වරිතයේ ඇති භාවමය ස්වභාවය හඳුනාගැනීම පහසු වන බව දැකගන්න ලැබුණු.

රැසනා ශිල්පීයාගේ සාමාන්‍ය පුරුදු හඳුනා ගැනීම

පරනු පුරුද්දර අලත් පුරුද්දක්

මිනින්ම පුද්ගලයෙකුගේ සාමාන්‍යය ජීවිතය තුළදී පහසුවෙන් හඳුනාගත හැකි ඔවුන්ටම ආවේණික පුරුදු දකින්න පුළුවන්. මෙය රැසනා ශිල්පීන් සඳහාද පොදු කාරණාවක්.

- ඇවිදින විදිහ
- මූගන්නා ආකාරය
- අතපය හසුරවන ආකාරය
- සාමාන්‍ය ජීවිතයේ විවිධ භාණ්ඩ භාවිත කරන ආකාරය
- කන බොන විදිහ
- කතාකරන ව්‍යුහයේ ඇති විශේෂතා

ආදි වශයෙන් විකිනෙකාට වෙනස් වූ ජ්‍යවන පුරුදු විශාල ප්‍රමාණයක් අපට හඳුනාගන්න පුළුවන්.

අධිකක්ෂවරයෙකු වශයෙන් ඉතාම සැලකිල්ලෙන්, අවධානයෙන් රැසනා ශිල්පීන් සමඟ ගනුදෙනු කිරීම වැදුගත්. ඇතැම් වේලාවට රැසනා ශිල්පීන්ගේ සාමාන්‍යය ජීවිතයේ ඇති පුරුදු රාංගනයේ යෙදෙන විට නොදැනුවත්ව ඉතාම පහසුවෙන් සහ ඉක්මනීන් රාංගනයට විකතුවීමක් දැකගන්න පුළුවන්. ඒ වාගේම ඇතැම් රැසනා ශිල්පීන් රාංගනයේ යෙදෙන විට විය දැනුවත්වම රාංගනයට වික්කරන අයුරුත් දකින්න පුළුවන්. මෙහිදී අප උත්සාහ ගත්තා විම පුරුදු හඳුනාගෙන විය මතුවීමට ඉඩනොදී සිරීන්න. නැතිනම් ඒ සාමාන්‍යයෙන් මතුවන පුරුද්ද වෙනුවට අලත් පුරුද්දක් විකතු කරන්න.

විම ක්‍රියාවලිය රැසනා ශිල්පීන්ට තරමක් වෙහෙසකර අත්දකීමක්. ඒ මන්ද විභිඛි ඔවුන්ට සංම මොනොතකම තමන්ගේ ගෝරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානයක් පවත්වා ගැනීමට වුණු. කාලයක් පූරාවට විම අවධානය පවත්වාගැනීම තුළින් රැසනා ශිල්පීන්ට විම අනියෝගය ජය ගැනීමට හැකියාව උදාකරුගත හැකි බව අත්දකීන්න හැකිවුණු.

විම ක්‍රියාවලිය තුළින් අලුත් වර්තයක ලක්ෂණ මතුවීමට පටන්ගත්තා.

“අපි දුන්හම කෙනෙක් තමයි රංගනයේ යෙදෙන්නේ. නමුත් ඔහු අපි දුන්හ කෙනත් නෙවෙයි. මොකද ඔහුගේ අපි දුන්හ, පුරුදු ස්වභාවය නෙවෙයි දැන් තියෙන්නේ.”

- අධ්‍යක්ෂවරය ප්‍රහැනුවේම් අතරතුර

ඡායාරූප සහ විධියේ දැරූන අධ්‍යයනය

සිරියාවේ වර්තමාන තත්ත්වය

නාට්‍යයක් නිර්මාණය කරනවා කියන්නේම අධ්‍යයන ක්‍රියාවලියක්. නිර්මාණකරුවාගේ නිර්මාණකරුවාට විම ක්‍රියාවලිය වෙනස් වන්නට පූරුවන්. ඇත්ත වශයෙන්ම සිරියාව තුළ සිදුවන්නා වූ විනාශය පිළිබඳව කණ්ඩායමක් වශයෙන් අප තුළ වූ දැනුම ප්‍රමාණවත් නොවන බව අප මුලදීම වටහාගත්තා. විමනිසා ප්‍රහැනුවේම් කාලය ඇතුළත රැසනා ශිල්පීන් සමග විකතුව අන්තර්ජාලය හරහා සිරියාවේ සිදුව ඇති බෙදාවාවකය පිළිබඳව සෙවිවා. විභිඛි සිරියානු පුරවැසියන්ට දිනෙන් දින අත්වන බෙදානිය ඉරනුම අපට දැකගන්න හැකියාව ලැබුණු.

- සිරියාවේ බෙදාවාවකය සම්බන්ධ මුළුක දැනුවත්හාවයක් ලබාගැනීම.
- සිරියානු සරණාගතයින්ගේ කතා, විධියේ පට සහ විම කතා ඔවුන් කියන ආකාරය අධ්‍යයනය කිරීම.
- දහස් ගණනින් ඇති ඡායාරූප අධ්‍යයනය කිරීම සහ සිරියාවේ සිටින මිනිසුන්ගේ ස්වභාවය, පෙනුම සහ ඔවුන්ගේ මුහුණේ හැඟීම් හඳුනාගැනීම.

- සරණාගත කළුවුරුවල ස්වභාවය සහ විහි සරණාගතයේන් ප්‍රවත්වන අන්දම,
ඩ්‍රුන්ගේ ප්‍රවිත වික් තැනකට කොටුවේ අසරණාව සිරින ආකාරය හඳුනා ගැනීම.
- තමන්ගේ සම්පතමයන්ගේ මළ සිරුරු අසල සිරින මිනිසුන්ගේ ස්වභාවය අධ්‍යයනය කිරීම.
- තුවාල වී, අසරණ වී සිරින පෙමුන්ගේ බිරාන්ත වී ගිය ස්වරූපය අධ්‍යයනය කිරීම..
- හමුදා සෙබලුන්ගේ මැදිහත්වීම සහ සරණාගත කළුවුරුවල ස්වරූපය අධ්‍යයනය කිරීම..
- සරණාගතයේන්ගේ ඇඟුම්වල ස්වභාවය සහ ඔවුන් භාවිතා කරන සංශීතය, සංගීත භාණ්ඩයන්ත් ස්වරූපය අධ්‍යයනය කිරීම..
- අතට ගැනීමට නැකි දේ පමණක් රුගෙන ප්‍රවිතය සොයා පලා යන මිනිසුන්ගේ ස්වභාවය අධ්‍යයනය කිරීම..

විම අධ්‍යයනය නිර්මාණය තුළට විකතු කර ගැනීම තවත් අනියෝගයක්. අපි දකින, විකතු කරගන්න සියලුම දැන්ත වික නිර්මාණයක් තුළට ගොදාගන්න බෑ. ඇත්තටම විසේ කිරීම අවශ්‍ය නෑ. විම අධ්‍යයනය තුළින් නිර්මාණයට අත්‍යවශ්‍ය යැයි වටහා ගන්නා කරැණු පමණක් විකතු කරගනීමට අප පරිස්සම් විය යුතු බව හඳුනාගනු ගැනුණා .

මෙය වික්තරා ආකාරයකට සිරියානු බේදවාවකය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම රේප සහ ගෙඩිය උපයෝගී කරගනීම් රේපනා ශිල්පීන්ට ලබාදෙන අත්දැකීම් අධ්‍යයනයක්ද වුවා. ඇතැම් විධියෝගී පට සහ ජායාරූප නැරඹු පසු අප කිසිදු කතාවක් කිරීමට නොහැකිව තහි තහිව යම්කිසි කාලයක් ගත කළා. ඉන්පසු ලේඛයේ පවතින දේශපාලනික බල අරගලය සහ මිනිසුන්ට අන්වන බේදනීය ඉරණම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ සියල්ල තුළින්ම රේපනා ශිල්පියාගේ මනස තුළ ඔහු ගොඩනගා ගැනීමට උත්සහා කරන වර්තය අවබෝධ කරගැනීමට පසුඩීම සකස් කිරීමක් ලෙස මෙම පුහුණු අන්තර් දක්වන්නට පුළුවන්. පිටපත තුළ ඇති කරැණු සහ අන්තර්පාලය හරහා අධ්‍යයනය කළ කරැණු පාදක කරගනීම් නිර්මාණයට අවශ්‍ය ආනුගාංතික අංග සම්බන්ධව ඇතැම් තිරණ ගත්තා.

“ඡවි... ඒ ද්‍රව්‍යේට මල්වතු... වසන්ත සැණාකෙලි... මූහුද වෙරලේ කෙල්ලම් කරපු පුංචි... පලතුරු බීම වක්කරල දීපු ගැහැණු... බුඩුල දමන හිජා උරපු පිරිමි... හැමදෙයක්ම හොඳින්... හොඳින් සිද්ධ වුණා... වත් ඒ රැකවරණය අතුරදෙන් වෙලා ගිහින්... යුද්ධය පටන්ගත්තා හැම පැන්තෙන්ම...”

- උප්‍රධා ගැනීම - *Suleiman Abu Ghalioun – Hums*

මෙම දෙබස් කාන්ඩය දුටු විට අපට වටහාගන්න පුමුවන් වුණා විම මිනිසුන් මෙම බේදවාවකයට පෙර කොතරමි හොඳින් පිවත්ව සිටියාද කියන කාරණාව.

හොඳ ඇඟුම් - පරණ වෙළා

වරිතය ගොඩනැගීමේදී විම වරිතය අදිනු බඩන ඇඟුම කොතරමි වැදුගත්ද යන්න රැසනා ශිල්පීන් සමග සාකච්ඡා කළා. ජායරේප සහ විඩියෝ පට අධ්‍යායනය ඇඟුම් නිර්මාණ ක්‍රියාවලියට පහසුවක් වුණා. දුවිල්ල සහ සිතලෙන් බේරිම සඳහා මිනිසුන් ඇඟුම් කිහිපයක් වික උඩ වික ඇඳගෙන සිටින ආකාරයක් විභිඳී අපට හඳුනා ගැනීමට හැකි වුණා. ඒ වගේම අනෙකී අය ඇඳ සිටි ඇඟුම පිටින්ම පිවිතය බේරා ගැනීමට පලායන බව අපට දැකගත්න ලැබුණා. මෙම සරණාගතයින් බහුතරය මුස්ලිම් ජාතිකයන් බව ඔවුන්ගේ ඇඟුම් සහ පෙනුම තුළින් පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වුණා. ඉහත කරනු මුළු කරගතිමින් නිර්මාණය සඳහා තෝරා ගත්තේ පරණ වෙලා ගිය හොඳ ඇඟුම්.

අමිහිර හඩක් - මූසල ගබේදයක්

සංගීතය මෙම තීර්මාණායට විකතු කරගන්නේ කොහොමද කියන කාරණය කළ්පනා කරන විවිධ, මිනිසුන් මේ ගබේදවාවකය තුළත් තමන්ගේ දක තුනිකර ගැනීම සඳහා විවිධ සංගීත භාණ්ඩ වාදනය කරන අයුරු දැකගත හැකි වුණු.

ස්ටෝන් (හතරවන ස්ටෝන්කර්නයේ රුපනා ශිල්පී) සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඔහුගේ ස්ටෝන්කර්නය සඳහා බවනලා (recorder) වාදනයක් සහ මුළුන් ඕනෑන් (mouth organ) වාදනයක් භාවිතා කිරීමට තීර්මාණය කළා. ඔහු විසින් ඔහුගේ වර්තයට පිවිසීම සඳහා පුහුණුවීම් අතරතුර වාදනය කළ සංගීත කොටස් තීර්මාණය තුළට කුමෙයෙන් විකතු කරගනු ලැබුවා. විම සංගීතය ඔහුගේ වර්තය පෝෂණය කරන්න සමත් වුණු.

දිනක් මම පුහුණුවීමක් අතරතුර බවනලාව (recorder) ගෙන වාදනය කිරීමට පටන්ගත්තා. (මට විය වාදනය කරන්න බැං.) මට මතකයි විය ස්ටෝර මත පිහිටි වාදනයක් නොවෙයි. විතුළුන් නිපදවූයේ ඉතාම අමිහිර හඩක්. මූසල ගබේදයක්. මම උත්සහ කළා ඒ මූසල ගබේදය රංගය තුළට විකතු කරන්න. විය සාර්ථකව තීර්මාණය තුළට විකතු කර ගැනීමට හැකි වුණු. මොකද නිරංජනී (තුන්වන ස්ටෝන්කර්නයේ රුපනා ශිල්පීනිය) එ ගබේදය ඇසුනු විශේෂම යම්කිසි තැටි ගැනීමකට ලක්වනවා මම දුටුවා. විම නිසා විම මූසල ගබේදය නැගෙන වාදනය ඇයගේ කතාව පටන් ගැනීමට පෙර භාවිතා කරන්න තීර්මාණය කළා. සමස්ත තීර්මාණායට සංගීතය විකතු වුන් පුහුණුවීම් තුළදී සිදුකළ අත්හඳා බැලීම්වලින් විම විශේෂයි.

හෙමිබත් වූ මුහුණු

අපි දැක්කා සිරියාවේ මිනිසුන්ගේ මුහුණුවල තිබුණු ස්වභාවය. විය වචනවලින් විස්තර කළ නොහැකි හැඟීම් ගොන්නක්. ඒ වගේම විම බහුතර පිරිසක් මුස්ලිම් ජාතිකයන් බව අපි හඳුනා ගත්තා. විම ස්වර්ශපය සහ ඔවුන්ගේ කිලිටි වී ගිය, දුවිලි වදුනු, හෙමිබත් වූ පෙනුම අංග රචනය (makeup) හරහා ගොඩනගන්න උත්සහ කළා.

රුපනා ශිල්පීන් හට බලාපොරොත්තු නොවූ අත්දැකීමක් ලබාදීම

අදහැමි අවස්ථාවල නිර්මාණයට අවශ්‍ය වර්තය ගොඩනගීමේදී හෝ රංගය ගොඩනගීමේදී විවිධ වූ අත්හඳා බැඳීම් සහ ක්‍රියාකාරකම් සිදුකරන අවස්ථා තිබෙනවා. මෙම පුහුණුවේම් ක්‍රියාවලිය තුළත් විවැනි අත්දැකීම් කිහිපයක් දැකිය හැකිය. මෙම ස්වයංකරන තුළ ඇති අත්දැකීම් රුපනා ශිල්පීන්ට වඩාත් සිම්ප අත්දැකීමක් බවට පත්කිරීම විවැනි ක්‍රියාකාරකම් නිර්මාණය කිරීමේ අරමුණායි. පිටපත් තුළින් අප හඳුනාගත් කරනු කිහිපයකි.

- බලාපොරොත්තු කඩවීම
- සාමාන්‍ය පුරුදු වෙනස් වීම
- බලය අනියෝගයට ලක්වීම
- සෑම මොහොතුකම අවිතිශ්විත වීම
- අසරනු වීම

මෙම ස්වයංකරන තුළ අන්තර්ගත කරනුවල ස්වභාවය මෙම පුහුණු ක්‍රියාකාරකම් නිර්මාණයට යොදා ගත්තා. ඒ තුළ රුපනා ශිල්පීන් බලාපොරොත්තු නොවූ අත්දැකීම් සහ ක්‍රියාකාරකම්වලට මුහුණුදීමට රුපනා ශිල්පීන්ට සිදුවුණා. විය සාමාන්‍යයෙන් නාට්‍ය පුහුණුවේමක් තුළ සිදුවනවාට වඩා වෙනස් අත්දැකීමක්. ඒ තුළින් සාර්ථක පුහුණුවේම මාලාවක් ගොඩනගීමට හැකිවුණා. විසේ සිදුකළ පුහුණුවේම් කිහිපයක මතකයන් මෙහි සඳහන් කිරීමට කැමතියි.

“ඉවත් ප්‍රහාර... අහස් කානාවල දේශීංකාරය අපිට ඇතුළා...දුරුවේ බයවෙලා අඩහ්න පටහ්ගත්තා... හාම දෙනාම රැකවරණය ඉල්ලහ්න පටහ්ගත්තා... මම දුරුවේ වඩාගත්තා... බිරිද ගත්තා අඩුම කුඩාම ටිකක්... බෝම්බ සද්ද අපේ කන්වල දේශීංකාර දෙදේ අපි ප්‍රධාන පාරට ඇවේදගෙන ආවා... අපි විදියට ආවට පස්සේ අපි දැක්කා අපේ අසල්වාසිනුත් අපි වගේම රැකවරණය නොයාගෙන නිස හැරෙන අතේ දුවන හැටි...”

“මාස දෙකකට විතර පස්සේ හමුදාව ඇවේත් නගරය වට කරලා... ඉතින් එෂ පාර අපිට ඇත්තටම යන්න සිද්ද වුණා...”

- උප්‍රා ගැනීම - *Suleiman Abu Ghalioun – Hums*

වධකාගාරයක්

රාත්‍රී ප්‍රහුණුවේම් කළ දිනක ප්‍රහුණුවේම් කාමරයේ සියලුම ලයිරි නිවා දමා රැපනා ශිල්පිය කුඩා කොටසක තිරකර, වධකාගාරයක මෙන් කෘෂිකම්න් විවිධ භාණ්ඩ බිම ගසම්න්, විලාප නගම්න්, අසහස වචනයෙන් බහිම්න්, බවනලාව (recorder) මහා මූසල හඩින් වාදුනය කරම්න්, රැපනා ශිල්පියාට මානසික පීඩනයක් ඇති මොහොතක් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තා. විය තනි තනි රැපනා ශිල්පින්ට කළ අහසාසයක්. විනාඩි 60 - 75 ක් පමණ කාලයක් පුරාවට විශාල ගෙවාක් නිර්මාණය කර, ඉන්පසු දැක්වී නිහඩිතාවයක ඔවුන්ට තැබුවා. ටික වේලාවකට පසුව ලයිරි දමා අනුකම්පා විරිතිත ආකර්ශන රැපනා ශිල්පියාට ඉදිරියට ගෙන ස්වයංකර්නය කියන ලෙස අනු කළ ඇති පිළිබඳ ප්‍රතිඵලියක් මොහොතේ ඔවුන් විවිධ ප්‍රතිඵලියක් සිටීමෙන් අවස්ථාවේදී කළින් ප්‍රහුණුවේ සිටී රංගයක් කරන්න අවකාශයක් නෑ. තමන්ට මතක කතාවක් කියන්න ඔවුන් උත්සන කළා.

නිරංජන (තුන්වන ස්වයංකර්නයේ රැපනා ශිල්පිනිය) සමග මෙම ක්‍රියකාරකම කළ දිනයේ අය මානසික පීඩනයකට පත්වුණා. ඇයට පැය දෙකක් පමණ කිසිවක් කර කියාගත නොහැකිව වෙවුලම්න් ධිරාන්ත වී සිටියා. ඇයට එෂ මොහොතේ සිදු වූ දේ පිළිබඳව මතකය යම් ප්‍රමාණයක් ගිලින් ගිය.

ඒ වගේ මොනොනක මොකද කරන්නේ? කිසිදු කලබලයක් නොපෙන්වා ඇය අසමව වී මම සේමින් කතා කරන්න ගත්තා. නැවත ඇයට සියලු දේ කුමයෙන් මතක් කරවන්න උත්සාහ ගත්තා. වතුර විකකින් මූහුණ සේදුවා. වතුර රිකක් බොන්න දුන්නා. අත් සහ කකුල් සේමින් සම්භාහනුය කළ (massage). රික වේලාවකින් ඇය යථා තත්ත්වයට පැමිණෙනවා හඳුනා ගැනීමට හැකි වූ නිසා කලබල නොවී බලාගෙන හිටියා. දින කිහිපයක් යන තුරු ඇය පිළිබඳව සැලකිල්ලෙන් සිටියා.

විශේෂ : මෙවැනි අත්දැකීමක් රෝපනා ශිල්පීන් වෙත ලබා දීමේදී අප ඉතාම සැලකිරීමත් විය යුතුයි. විශේෂයෙන් රෝපනා ශිල්පීන් සමඟ ඇති සම්බන්ධය සහ ඔවුන් පිළිබඳව ඇති දැනුවත්තාවය මෙනිදී ඉතාම වැදගත් වෙනවා. කෙසේ වෙතත් මෙවැනි අත්දැකීමක් රෝපනා ශිල්පීන්ට ලබා දීමට සැලසුම් කරන විට අපට විම ත්‍රියකාරකම සමඟ ගෙනයා හැකි උපරිම සීමාව කුමක්ද කිය හඳුනාගත යුතුයි. රෝපනා ශිල්පීන්ට දරාගත හැකි සීමාව පිළිබඳව අප ඉතාම පැහැදිලි අවධානයකින් සිටීම ඉතාම වැදගත් බව අවබෝධ කරගත යුතුයි.

“රීට පස්සේ අපි ඒ ගෙන කරා කරන්න... අපේ කතා කියන්න පටන්ගත්තා... විත්... මුළු ලෝකේම නිහඹ වෙලා... හරියට මැරිලා වගේ... විතන හිටපු කිසිකෙනෙකුට අපේ කතාව වැදුගත් නැහැ...”

- උප්පා ගැනීම - Suleiman Abu Ghalioun – Hums

මෙම ක්‍රියාකාරකම පිළිබඳව අධිකක්ෂවරයාගේ සටහනක්

පුහුණුවීම් තුළදී මම රැසනා ශිල්පීන්ට ගතුන් ගන්නේ නැතුව ඉන්නවා. මට දැනෙනවා ඔවුන් පත්වන අපහසුතාවය. මට ඕන වුණේ සරණාගතයින් පත්වන අපහසුතාවයේ අත්දැකීමක් රැසනා ශිල්පීන්ට ලබා දෙන්න. ඔවුන්ගේ කතාව කියන්න කියා මම වෙන අවධානයක සිටිනවා. නැගිටලා විම ස්ථානයෙන් පිටවෙලා යනවා. පුහුණුවීම් කරන ස්ථානයේ ඒ කතාව වෙන අහන්න කෙහෙක් නෑ. මොකද මම පමණයි පුහුණුවීම් තුළ සිටින්නේ. මමත් නැගිටලා ගියාම කවුද අහන්නේ ඒ අයගේ කතාව. කිසිම ඕනකමකින් තොරව ටික වේලාවකට පසුව නැවත ඇවිත් කතාව කියන්න කියා කියනවා. ඔවුන් ආයෙන් මුල ඉඳලා කියන්න පටන් ගන්නවා. මම කිසිම අනුකම්පාවකින් තොරව නැගිටලා යනවා. ඒ ආකාරයට කිහිපවතාවක් ඔවුන්ව නොසළකා හැරීමකට ලක්කර අවසානයේ මම ඔවුන්ව යැවුවා විළුයට. කැමති කෙනෙකුට ගිහින් කතාව කියන්න කියලා. මම දැක්කා ඔවුන් පත්වන අසරනාකම. මහපාරේ යන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. පාරේ ඉඳගන්නවා. කවුරුවෙත් කතාව අහන්න සුදානම් නෑ. ආයෙන් මගේ පැයට විනවා. විම කාලය පුරාව්ම ඔවුන් ඉන්නේ වර්තය තළ. මම ගනුදෙනු කරන්නේ ඒ වර්තයන් සමග. දැවයේ අවසානයට මම සම්පූර්ණ කතාව අහනවා. ඔවුන් ඒ කියන කතාව වෙනදට වඩා වෙනස්.ස්ටෝරාන් ගියා ඇවිදගෙන. මම දහ්නේ නෑ ඔහු කොහොද ගියේ කියන්න. සැහෙන වේලාවකට පසු ඔහු නැවතත් ආවා. ඔහුගේ මූණ සම්පූර්ණයෙන් වෙනස්වෙලා. ඇස් රතුවෙලා. පුහුණුවීම් ඉවරවෙලා මම කතා කරා. ස්ටෝරාන් මිනිස්සුන්ගේ තමන්ගේ කතාව අහන්න ඉල්ලවා. කවුරුත් ඔහුට ඇහුම්කන් දෙන්න සුදානම්වෙලා නෑ. අවසානෙට විශ්වවිද්‍යාල තරුණියන් හතර දෙනෙක් මූණගැනීලා. ඒ අය යම්කිසි කුතුහලයකින් කතාව අහන්න වගේ සැරසිලා. ස්ටෝරාන් ඩීම ඉඳගෙන කතාව කියන්න හදුනකොට කටිය යන්න ගිහින්. විකපාර්වම මනුස්සයාට ඇවෙත්න අරගෙන. හොඳවම අවුල් වෙලා. මට කිවුවා “කවුරුත් අහන්න සුදානම් නෑ බං...” කියලා. මෙවැනි පුහුණුවීමක් සිදුකරන දිනයේදී පුහුණුවීම ආරම්භයට පෙර මම මගේ රැසනා ශිල්පීන්ට කියන්නේ “මෙතනින් ව්‍යාපාර ඔව විශ්වාස කරන්න විතරයි තියෙන්නේ”. මොකද මම අහසාසය ගැන මූලික පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නෑ. ඔහු විම අහසාසය තුළ සිටියදීම තමයි විහි ස්වභාවය පැහැදිලි කරගන්න

වෙන්නේ. විය වික්තරා විදිහක රුපතා හිල්පියා සහ අධ්‍යක්ෂවරයා අතර ඇති ගැඹුරු අවබෝධයක්. වම අවදානමට අප දෙපාර්ශවයම මුහුතා දීමට සුදානම්ව සිටියා. රුපතා හිල්පින් දැනගෙන නිරියා මම ව්‍යෝ හැසිරෙන්නේ නිර්මාණයට අභාලව ඔවුන්ට යමිකිසි අත්දැකිමක් ලබාදීම සඳහා බව.



රුචින් ද සිල්වා
ස්වයංකරන 01
රාජදාස්වලින්
ඡායාරූපය - පොඩ
මුවහෙක

ලේඛ සරණාගතයින්ගේ දිනය

අපට උබුනු සියලුම කතාවල තිබූහේ තමන්ගේ මාතා භූමිය හරර යාමට වෙන බේදවාවකය සහ තමන්ගේ ජීවිත සහ තමන් ප්‍රගම සිටින්නන් හට නොසිතු මොනොතක අත් වූ බේදනීය ඉරණම පිළිබඳව මතකයයි. අප කළ සියලුම අභ්‍යාස ඒ කතා තුළ දුටු ඇතැම් අවස්ථා රැසනා ගිල්පින්ට සම්පාදනය ගත් වික්තරා උත්සාහයක් කියා කියන්න පුමුවන්. මට අවශ්‍ය වුණේ වික් වික් ද්‍රව්‍යය ඔවුන් ලබා ගන්න අත්දැකීම් අවසාන දිනයේ දුර්ගනයට පෙර, සුළු වේලාවක් ඇතුළත නැවත මතක් වන අන්දමට අවසාන දිනය ඔවුන් සියලුම දෙනා සමග ගණුදෙනු කරන්න.

අප මෙම දුර්ගනය සුදානම් කරලා තිබූහේ සරණාගතයින් කිහිප දෙනෙක් පිරිසක් ඉදිරියට ගෙනවිත්, ඔවුන්ගේ කතාවක් කීමට පොඩි වේලාවක් දීමක් මෙසයි. දුර්ගනයට පැය දෙකකට පමණ පෙර රැසනා ගිල්පින් සුදානම් කළා. ඔවුන්ගේ පෙනුම සරණාගතයින් වගේමයි. අවසාන පැය කිහිපයේ නැවතත් මම ඔවුන් සමග පුහුණුවීමිවල සිදුකළා වගේ කිසිදු අනුකම්පාවකින් තොරව තමයි ගනුදෙනු කළේ. වික මොනොතක මට තෝරැණා සියලුම දෙනා දැන් ඉන්හේ තම තමගේ වර්තවලට අදාළ ලේඛකවල බව. දැන් තියෙන්නේ කළින් සුදානම් කරලා, කියලා තියන පිළිවෙළට ගිහින් කතාවක් කියලා වින්න විතරයි. වියලා ගිහින් වියාලගේ කතාවක්, වියාලාට අවශ්‍ය වේලාවක් අරගෙන කියලා ආවා. මුලින්ම සංඡිව, ඉන්පසු නිරංජනී, අවසාන කෙනා ස්වේච්ඡාන්. ස්වේච්ඡන්ගේ කතාව ඉවර වෙනකන් අනිත් දෙදෙනා තම තමන්ගේ ලේඛකවල ගේක්ෂකයන්ට පෙනෙන ආකාරයට ඔවුන් බලාගෙන තිරියා. කතා ඉවර වුණාට පස්සෙ මම ගිහින් දොර ඇරලා තුන්දෙනාට විළියට දාලා දොර වහලා, මමන් විළියට ගියා. වික වේලාවකට පස්සෙ තැනීන් තැනීන් නැගුන අත්පොලසන් හඩ අපට ඇපුනා.

“සිරයාට බුලා ආපු වික ගේරයෙන් ආත්මය විෂියට ඇඳුලා දැමීමා වගේ දෙයක්...
මගේ දැස් සිරයාට දිනාම බලා ඉද්දී,
මගේ කඩුල් එළුම් පුරා ගලා යද්දී මං පිට වෙලා ආවා...
සිරයාට කියන්නේ මගේ පිචිතය...
මගේ භුස්ම... ඉතිං මං කොහොමද භුස්ම නොගෙන පිවත් වෙන්නේ...”

- උප්‍රතා ගැනීම - *Manal Al Buwaidani - Duma*

අධ්‍යක්ෂවරයා විසින් ලිඛි සටහනක්...

ස්වයං විවේචනයක්

දැඟක තුනක් පුරාවට ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබූ යුද්ධය නිසා අවතැන් වී, තමන්ගේ ඉඩම් අනිම් වූ සහ යුද්ධය නිසා සරණාගත කළවුරු තුළ අසරණාව සිටින පිරිස් ඕනෑ තරම් දකින්හ පුලුවන්. මම ඔවුන් වෙනුවෙන් කිසිවක් කරලා නෑ. මේ සියලුම ගැටලු ඉතාම සංකීර්ණ දේශපාලනික ඕනෑ ව්‍යාපාකම් යටතේ බිජිවහන තත්ත්වයකට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඒ දෙමළ භාෂාව කතා කරනු ලබන ලාංකික ජන කොට්ඨාසය වෙනුවෙන් මෙම නිර්මාණය තුළ වික් රංගයක් දෙමළ භාෂාවන් ඉදිරිපත් කිරීමට අප කත්ත්බායමක් වශයෙන් උත්සාහ ගත්තා. රටේ පුරවැසියෙක් වශයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න පුලුවන් අවස්ථාවක් කරගන්න මම මේ මොහොතේ තීරණය කළා. විම දෙමළ භාෂාවන් කළ රංගය නොගේරෙනු සිංහල භාෂාව කතා කරන බහුතර පිරිස අතර මමන් වික් අයෙක්. ඉතින් අපි තාමන් “දෙමළා දිහා අනුකම්පවෙන් බලන සිංහල ජාතියක්” උන වික ගැන මම ලැංඡාවට පත් වෙනවා. කලාකරුවන් වශයෙන් අපි අජේ කලා නිර්මාණවලින් ඔබිබට ගොස් ශ්‍රී ලංකාවේ ඇති භාෂා අර්බුදය නිසා ගොඩනැගි ඇති ජනවාරික ගැටලුව නිරාකරණය කිරීම සඳහා තහි තහිව මහන්සි විය යුතුයි කියා මම මේ මොහොත වනවිට විශ්වාස කරනවා. කලා නිර්මාණ තුළ අප පෙනී සිටින මතවාද සහ දේශපාලනය අපගේ ජීවිත තුළ කොතරම් දුරට අවංකව තිබෙනවාද යන්න අප නැවතත් සිතා බැඳිය යුතුයි.

කලාකරුවෙකු වශයෙන් සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමට මෙය නොදු අවස්ථාවක් කරගන්න මගේ යටිසින මා පොලුවිට ඇති බව මට මේ මොහොත වන විට වැටෙනෙනවා. රැසනා හිල්පින් මා නිසා පත් වූ සියලුම අපහසුතාවයන්ට සඳහා මම ඔවුන්ගෙන් සමාව ඉල්ලන්නත් කැමතියි.

මිට,

ජයම්පති ගුරුගේ



සංඡට උපෙන්දු

ස්වයංකරන 02 රත්දේවමින්

ඡායාරූපය - ප්‍රොඩ මුවගෙක



සිරයානු සරණාගතකින්ගේ ස්වයංකර්ත ශ්‍රී ලංකා නිෂ්පාදනය කණ්ඩායම

අධ්‍යක්ෂණය	ජයම්පති ගුරුගේ අරුන් වෙළැන්දැසවේ - ප්‍රෝමතිලක
නිර්මාණ සැලකුම්කරණය	ජයම්පති ගුරුගේ
අංගරවහනය	දුම්න්ද අලන්න්ද
ස්වයංකර්ත 01	අධ්‍යක්ෂණය අරුන් වෙළැන්දැසවේ - ප්‍රෝමතිලක රැවින් ද සිල්වා සුනා විශේෂිතවර්ධන - ඉංග්‍රීසි
ස්වයංකර්ත 02 03 04	අධ්‍යක්ෂණය ජයම්පති ගුරුගේ සංඛීව උපේන්දු - සිංහල නිර්ජනී ගන්මුතුරාජා - දුම්ල ස්වේච්ඡන් නිර්මාන්න - සිංහල
පිටපත් පරිවර්තනය (කිංහල දුම්ල)	නඳී කම්මිලැල්ලවේ බිඩිලිවී. විස්. විශේෂිංහ ක්‍රිතිගා ගන්මුතුපිය මතිණාහි දිසානායක වමාලි ගණවර්ධන කිං රත්නම්
ශ්‍රීරූපත් කිරීම	Stages Theatre Group සහ Mind Adventures Theatre Company
නිර්මාණ සහයෝගය	පර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය - ශ්‍රී ලංකා
ප්‍රධාන සැලකුම් විඩියෝ පරිගණ කිරීම ජායාරූපකරණය	වෙනුර නවේද් Luna Productions ප්‍රෝඩ බුවනෙක
විශේෂ ස්නෑටිය	රැවන්ති ද විශේරා යාන් රමිශ් සහ පර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය - ශ්‍රී ලංකා කාර්යය මණ්ඩලය Iman Aoun & Ashtar Theatre ලසඹති ජයවර්ධන මල්භාහි දෙළුගහපිටිය පෙමන්ති ප්‍රහාජ්ද සඳමාලි විශේරන්න නිල්මේනි බුවනෙක

© ස්ටෝරො තියවර් ගැරන්ඩ් ලිමිටඩ්, 2020

මෙම අධ්‍යාපන ගොනුව ස්ටෝරො නාට්‍ය කණ්ඩායමේ 'Artist Research - Archiving and Documentation' නම් ව්‍යාපෘතියේ කොටසක් ලෙස සම්පාදනය වූවකි.

ස්ටෝරො නාට්‍ය කණ්ඩායම වසර දහයක් පුරාවට කළ නිෂ්පාදන ක්‍රියාවලීන් විශ්ලේෂණය හරහා කළා භාවිතයේ නිශ්චු කළා ශිල්පීන් ඔවුන්ගේම නිර්මාණයන් තුම්බන් හා විවාරාත්මක විශ්ලේෂණයට භාජනය කිරීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුවිය. මේ දැනගා නම් ශ්‍රී ලංකාවේ සිව්ල් යුද්ධය නිම වූ වසරේ සිට විළැඳී දස වසරයි (2009 සිට 2019 දක්වා).

ප්‍රකාශනයට පත්කිරීමේ අවශ්‍යතා මෙවැනි අධ්‍යාපන ගොනු දාසයක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා-වන්ගෙන් නිම විය. කළා ශිල්පීන් විසින් පර්යේෂණකාට රුවනා කරන ලද මේ සෑම අධ්‍යාපන ගොනුවක්ම මෙම නිෂ්පාදන බිජි වූ සමාජ-දේශපාලනික සන්දර්භ වට්පිටාවන් විභාග කරන අතර විම ක්‍රියාවලීන් තුළදී කරනා ලද නිර්මාණාත්මක තීරණ විශ්ලේෂණය කරයි. මේ පුදෙනයේම අංශයක් ලෙස ර්ව සමාගම් විසියෝගට මාලා-වක්ද නිර්මාණය කරන උදි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය හරහා නිෂ්පාදනය කරන ලද සියලුම සම්පත් www.stages.lk වෙබ් අඩවිය හරහා ඔබට ලබාගත හැක.

ආධිකයන ගොනු

සංස්කරණය (ලුබිත): රැවන්ති ද විකේරා

සංස්කරණය (වීඩියෝ): මලින් සූලාර

හාජා සංස්කරණය: නිපුණ ගාරඹ පතිරගේ (සිං), කිං රත්නම් (දෙළ)

රචනය: රැවන්ති ද විකේරා, පෙමන්ති ප්‍රනාන්දු, ජයම්පති ගුරුගේ, නදි කම්මලැලවිර, නිපුණ ගාරඹ පතිරගේ, පියුම් විපේශන්දර, නලින් ඉයේනා

පිටු සැලසුම්: මල්ඡානි දෙළුගහපිටිය, රජිත පවිතු මධුභාෂ

සේදුනත් බැලීම සහ හාජා සංස්කරණය: ආගා අඩිකේන්ත්, ගිහාන් ද විකේරා, පෙමන්ති ප්‍රනාන්දු, යු.ඩී.අංග.එර්.විල.කේ.ගුණසිංහ, වෛසි හොල්සින්ගර්, අරලින්ද ජයසේකර, නදි කම්මලැලවිර, නිපුණ ගාරඹ පතිරගේ, සුදේශ්නා රන්මුනුගල, කිං රත්නම්, තිලකා සුහසිංහ.

සැලසුම් සහ ගුරික් නිර්මාණ: ප්‍රසාද් අලුත්වත්ත, බේවිඩි කොටරල්, සංජය වික්නැලිගොඩ, රජිත පවිතු මධුභාෂ, වෙනුර නවෝද්‍යා, දෙළාන් තෙහ්නකේන්

සැලසුම් සහය: කියාස් අහමඩි, මල්ඡානි දෙළුගහපිටිය, ජතිත් හර්ණන.

පරේක්ෂණ සහය: කොළඹ ආරිගල, නලින් ඉයේනා, රජිත පවිතු මධුභාෂ, අකලංක ප්‍රහාර්වර, දිනුම්කා සෙනෙවිරත්න

පරවර්තනය: නිරණය දේවසිර (සිං/ඉං), අරන්දි ජයසේකර (සිං/ඉං), මනුම් ලවනකා (සිං/ඉං), ලිහිනි නිලවිර (සිං/ඉං), ජනාදත් පරමේශ්වරම් (දෙළ), ගාමලා වේදනායගම් (දෙළ), පියුම් විපේශන්දර (ඉං), හිමංසි දෙනිගම (සිං)

කැමරාකරණය: වෙනුර නවෝද්‍යා, කිං රත්නම්, ප්‍රමිල සමරකේන්ත්, කසුන් උක්වත්ත

වෙඩි අඩවි නිර්මාණය: රන්සක ගල්මන්ගොඩ

කළමනාකරණය: මල්ඡානි දෙළුගහපිටිය, මපේෂ් ලක්මාල්

**ස්වේච්ඡක් නාට්‍ය කණ්ඩායම
අධිකාරීන ගොනු**

DCS දැනක හතක ශ්‍රී ලංකාව

රචනය : රැචන්ති දී විකෝරා, නිපුණි ගාරලා පතිරගේ
සහය: අකලංක ප්‍රහාණ්ටර
සැලසුම් සහ ගුරුතික් නිර්මාණ: වෙනුර නවෝද්

DCS Girls at Checkpoints

රචනය : පියුම් විලේසුන්දර
සහය: අකලංක ප්‍රහාණ්ටර
සැලසුම් සහ ගුරුතික් නිර්මාණ: වෙනුර නවෝද්

DCS ස්වයංකරින

රචනය : රැචන්ති දී විකෝරා
සහය: පෙමන්ති ප්‍රහාන්ද
සැලසුම් සහ ගුරුතික් නිර්මාණ: දෙශාත් තෙන්නකෝන්

DCS රැචන්ඩා - ශ්‍රී ලංකා සහයෝගීත්ව නිර්මාණය

රචනය : නිපුණි ගාරලා පතිරගේ
සහය: අකලංක ප්‍රහාණ්ටර
සැලසුම් සහ ගුරුතික් නිර්මාණ: ප්‍රසාද් අමුත්වත්ත

හ්‍රික් යකා

රචනය: රැචන්ති දී විකෝරා, පෙමන්ති ප්‍රහාන්ද
සැලසුම් සහ ගුරුතික් නිර්මාණ: දෙශාත් තෙන්නකෝන්

කළමාලි : වැඩිහිටියන්ට සුරංගනා කතාවක්
රචනය: රේවන්ති ද් විකේරා, නදී කම්මලෝල්ලේර
සැලසුම් සහ ගුරිත් නිර්මාණ: දෙණාන් තෙන්නකෝන්

Love and Other Objects

රචනය: ජයම්පති ගුරුගේ
සහය: නලින් ලුසේනා
සැලසුම් සහ ගුරිත් නිර්මාණ: වෙනුර නවෝද්

Ovaryacting !

රචනය : පියුම් විලේසුන්දර
සැලසුම් සහ ගුරිත් නිර්මාණ: වෙනුර නවෝද්

Passing Stage ව්‍යකෘතිය

රචනය: රේවන්ති ද් විකේරා
සහය: කොළඹ ආච්චාල, රජිත පවිත්‍ර මධුනාජ
සැලසුම් සහ ගුරිත් නිර්මාණ: සංජය වික්නෑලිගොඩ, රජිත පවිත්‍ර මධුනාජ

කිරියාතු සටයානකටත

රචනය: ජයම්පති ගුරුගේ
සහය: නලින් ලුසේනා
සැලසුම් සහ ගුරිත් නිර්මාණ: දෙණාන් තෙන්නකෝන්

The Certificate

රචනය: රේවන්ති ද් විකේරා
සහය: අක්මලංක ප්‍රහාර්ටර
සැලසුම් සහ ගුරිත් නිර්මාණ: සංජය වික්නෑලිගොඩ

Thought Curfew

රචනය: පිසුම් විලේසුන්දර

සහය: අකලංක ප්‍රතාශ්වර

සැලසුම් සහ ගුරින් නිර්මාණ: ඩීවිඩි කොටරල්

Walking Path - වචන තැනි නාට්‍යයක්

රචනය: ජයම්පති ගුරුගෙ

සහය: නලින් ලුසේනා

සැලසුම් සහ ගුරින් නිර්මාණ: ප්‍රසාද් අලුත්වත්ත

ස්ටේප්ස් කලා ග්‍රේට් පුහුණු වැඩමුලුව

රචනය: නලින් ලුසේනා

සැලසුම් සහ ගුරින් නිර්මාණ: ප්‍රසාද් අලුත්වත්ත

Stages Junior Ensemble

රචනය: පිසුම් විලේසුන්දර

සැලසුම් සහ ගුරින් නිර්මාණ: ප්‍රසාද් අලුත්වත්ත

ස්ටේප්ස් ජේසන්ද වෘත්ත පාධමාලාව

රචනය: ජයම්පති ගුරුගෙ

සැලසුම් සහ ගුරින් නිර්මාණ: ප්‍රසාද් අලුත්වත්ත

The logo for Stages Theatre Group features the company name in a white, sans-serif font. The letter 'S' in 'stages' has a vertical yellow bar extending from its top. The word 'theatre' is positioned below 'stages', and 'group' is at the bottom.

stages
theatre
group